



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2460/44 - 2025 ඔක්තෝබර් මස 31 වැනි සිකුරාදා - 2025.10.31

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ කරනු ලබන නියෝග

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක වන මා විසින් පහත සඳහන් නියෝග සාදනු ලැබේ.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික
සංවර්ධන අමාත්‍ය.

2025 ඔක්තෝබර් මස 31 වැනි දින,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය,
කොළඹ 01 දි ය.

එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල කළමනාකරණය කිරීම සඳහා කරනු ලබන නියෝග

- මෙම නියෝග එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ පරිපාලන නියෝග අංක 01 යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු ය.
- එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ කාර්යය විය යුත්තේ, වරින් වර සංශෝධනය කරනු ලබන පරිදි 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධානවලට අනුකූලව එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා ඉදිරිපත් කර ඇති නීත්‍යානුකූල හිමිකම්පෑම් නිසි වේලාවට මෙන්ම කාර්යක්ෂමව නිකුත් කිරීම තහවුරු කිරීමය.
- එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති යම් රාජ්‍ය බැංකුවක හෝ වෙනම ගිණුමක් පවත්වාගෙන යා යුතු ය.



4. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලෙන් කරනු ලබන වැය කිරීම්, එකතු කළ අගය මත බදු පනතේ විධිවිධානවලට අනුකූලව නිසි ලෙස සත්‍යාපනය කරන ලද හා අනුමත කරන ලද එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් නිකුත් කිරීම්වලට පමණක් දැඩිව සීමා කළ යුතු ය.
5. ආපසු ගෙවීම්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක ඇති ලියාපදිංචි බැංකු ගිණුමකට කරනු ලබන ආදායකයාගේ ගිණුමට පමණයි වූ චෙක්පතක් හෝ බැංකු හරහා මුදල් ගිණුම්ගත කිරීමක් (Bank Transfer) හෝ මගින් පළමුව සත්‍යාපනය කරන ලද හිමිකම් පෑමට පළමුව සේවය ලබාදීමේ පදනම මත සිදු කළ යුතු ය.
6. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ කිසිදු මුදල් ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු දෙපාර්තමේන්තුවක පරිපාලනමය හෝ මෙහෙයුම් වියදම් සඳහා යොදා නො ගත යුතු ය.
7. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ සියළුම ලැබීම් සහ ගෙවීම් වෙනුවෙන් නිසි ගිණුම් පොත් සහ වාර්තා පවත්වාගෙන යා යුතු ය.
8. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ කටයුතු පිළිබඳ කාර්තුවම මූල්‍ය ප්‍රකාශන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දිය යුතු ය.
9. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ කාර්ය සාධනය පිළිබඳ වාර්ෂික වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය.
10. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදලේ නිසි කළමනාකරණය සහ පරිපාලනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ හෝ උපදෙස් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි ය.
11. මෙම නියෝග ක්‍රියාත්මක වීමේ දිනය වන විට ගෙවිය යුතුව තිබෙන එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා ඉදිරිපත් කර ඇති සියළුම හිමිකම්පෑම්, සත්‍යාපනය කිරීමට යටත්ව, මෙම විධිවිධාන යටතේ නිකුත් කළ යුතු ය.
12. මීට පෙර බලාත්මකව පවතින මෙම නියෝගවලට අනනුකූල ඕනෑම ක්‍රියාපටිපාටියක් මෙම නියෝග බලාත්මකවීම ආරම්භ වන දිනය වන විට මෙම නියෝග මගින් ප්‍රතිස්ථාපනය වන සේ සැලකිය යුතු ය.
13. මෙම නියෝගවල කාර්යයන් සඳහා -

“කොමසාරිස් ජනරාල්” යනු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වේ;

“එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල” යනු 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ ස්ථාපනය කරන ලද එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල වේ.